

1.1 තත්වගණනය කළ මතය

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලයේ 2019 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන්, සාරාංශ ගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, කාර්යාලයෙහි 2019 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නාවූ මතය වේ.

1.2 තත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතිය යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, කාර්යාලය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය කාර්යාලය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා කාර්යාලයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

කාර්යාලයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, කාර්යාලයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යාම අවශ්‍ය කෙරේ.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් ඇතිවිය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බව අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නාවූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබාගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන බලපෑමට වඩා වංචාවක් හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයක් හඳුනා නොගැනීම මගින් සිදුවන්නාවූ බලපෑම ප්‍රබල වන අතර, දුස්සන්ධානය, ව්‍යාජ ලේඛන සැකසීම, වේතනාන්විත මඟහැරීම හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස කාර්යාංශයේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය සහ යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල හා සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල සාධාරණත්වය ඇගයීම.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් කාර්යාංශයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා කාර්යාංශයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව් කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතු වේ. මාගේ නිගමනයන් විගණකගේ වාර්තාවේ දිනය දක්වා ලබා ගන්නා ලද විගණන සාක්ෂි මත පදනම් වේ. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් විය හැකිය.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ කාර්යාංශයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ කාර්යාංශයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, කාර්යාංශය ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන

1.5.1 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පිළිබඳ අභ්‍යන්තර පාලනය

ගනුදෙනු කළමනාකාරිත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරිබලය සහිතව ක්‍රියාත්මක කිරීම, අදාළ වන වාර්තාකරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අවශ්‍ය වන පරිදි ගනුදෙනු සටහන් කිරීම සහ වත්කම් සඳහා ගිණුම් කටයුතුභාවය පවත්වාගෙන යාම, කළමනාකාරිත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරි බලය සහිතව පමණක් වත්කම්වලට ප්‍රවේශ වීම, සටහන් කරන ලද වත්කම් සඳහා වූ ගිණුම්කටයුතුභාවය පවත්වා වත්කම් සමඟ සාධාරණ කාල වකවානු වලදී සැසඳීම සහ වෙනස්කම් ඇතොත් ඒවා සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම ආදිය සඳහා සාධාරණ තහවුරුවක් ලබා ගැනීමට ප්‍රමාණවත් “මනා ලෙස සැලසුම් කරන ලද” අභ්‍යන්තර ගිණුම්කරණ පාලන පද්ධතියක් කාර්යාංශය විසින් පවත්වාගෙන යාම අවශ්‍ය වේ.

1.5.2 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

පහත සඳහන් අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත 9 - මූල්‍ය කාර්යය සාධනපත්‍ර ප්‍රමිතයේ 5.2.1 ඡේදය ප්‍රකාරව ස්ථාවර තැන්පතු පසුව ඇගයීමේදී (Subsequent Measurement) එනම් වාර්තාකරණ දිනයේදී ක්‍රමක්ෂය අගයට හෝ සාධාරණ අගය මත මැනීම සිදු කළ යුතු වුවත් පිරිවැයට අගය කරන ලද ස්ථාවර තැන්පතු වටිනාකම අවසන් ගිණුම් වල දක්වා තිබුණි.	2020 අවසන් ගිණුම් පිළියෙල කිරීමේදී අදාළ ප්‍රමිතිය අනුව අවශ්‍ය නිවැරදි කිරීම් කිරීමට කටයුතු කරමි	ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතුය.
(ආ) ඉහත ප්‍රමිතයේ ඡේද අංක 5.4.2 ප්‍රකාරව ක්‍රමක්ෂය අගයට පවත්වාගෙන යනු ලබන මූල්‍ය වත්කම් සඳහා එනම් භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් විගණනයට ඉදිරිපත් කරන ලද උපලේඛන අනුව සඵල පොළී අනුපාතය යටතේ ගණනය කරන ලද රු. 215,068,099 ක් වූ පොළිය, පොළී ආදායම ලෙස හඳුනා ගතයුතු වුවද, නාමික පොළී අනුපාතය යටතේ ගණනය කරන ලද රු. 194,238,294 ක් පොළී ආදායම ලෙස හඳුනාගෙන තිබුණි.	මූල්‍ය ප්‍රකාශනයන්හි සඵල පොළී අනුපාතය අනුව පොළී ආදායම් දක්වා නොමැති අතර එය රු. 215,068,099 ක් ලෙස දැක්වීම සිදු කළ යුතුව තිබුණි. ඒ අනුව 2020 වර්ෂයේදී අදාළ නිවැරදි කිරීම් සිදු කරනු ඇත.	ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතුය.

(ඇ) කාර්යාංශය විසින් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලියාහල අගය රු.14,475,000 ක් වන අස්පාඨය වත්කම් මත තාවකාලික වෙනස විලම්භිත බදු ගණනයට අදාළ කර නොගැනීමත්, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 12 හි 47 වන ඡේදයට පටහැනිව මූල්‍ය වර්ෂය අවසාන දිනට සම්මත බදු අනුපාතය වූ සියයට 28 වෙනුවට සියයට 24 ක බදු අනුපාතය අදාළ කර ගැනීම හා වර්ෂය අවසානයේදී ගණනය කල විලම්භිත බදු වගකීම හා මූල්‍ය වර්ෂයේ මුලු විලම්භිත බදු වගකීමේ වෙනස ආදායම් ප්‍රකාශනයට හඳුනා නොගැනීමත් හේතුවෙන් විලම්භිත බදු ආදායම රු.75,807,236 කින් වැඩියෙන් මූල්‍ය ප්‍රකාශනයන්හි දක්වා තිබුණි.

කාර්යාංශය විසින් වර්ෂ අවසානයේදී සියලු ආදායම් ගිණුම්ගත කිරීමෙන් අනතුරුව බදු ගෙවීම් සමඟ සංසන්දනය කරනු ලබන අතර මේ සඳහා සැලකිය යුතු කාලයක් ගත වේ. මෙහිදී වෙනසක් ඇත්නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නැවත ගෙවීම් සිදු කොට සංශෝධිත වාර්තාවන්ද දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත යොමු කරනු ලබයි. අදාළ ගැලපුම් සටහන් 2020 වර්ෂයේදී සිදු කිරීමට අපේක්ෂා කරමි.

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව විලම්භිත බදු ගණනය කර ඒ අනුව ගෙවීම් කළ යුතුය.

1.5.3 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ
විගණන නිරීක්ෂණය

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

නිර්දේශය

(අ) වටිනාකම රු. 120,586,903 ක් වූ වත්කම් අයිතමයන් 120 කට අදාළව සමාලෝචිත වර්ෂය සඳහා ක්ෂය ගණනය නොකිරීම හා වර්ෂය තුළ මිලදී ගත් වත්කම් අයිතම් 92 ක ක්ෂය නිවැරදිව ගණනය නොකිරීම හේතුවෙන් වර්ෂයේ ක්ෂය වටිනාකම රු. 5,301,080 ක් අඩුවෙන් මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි. එම නිසා වර්ෂයේ ලාභය හා දේපල, පිරියත හා උපකරණ වටිනාකම එම ප්‍රමාණයෙන් වැඩියෙන් මූල්‍ය ප්‍රකාශන වල දක්වා තිබුණි.

මෙම වරද 2020 අවසන් ගිණුම් පිළියෙල කිරීමේදී නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමි.

වත්කම් සම්බන්ධයෙන් ක්ෂය ගණනය කිරීම නිවැරදිව සිදුකළ යුතුය.

(ආ)කොට්ඨාස වෙත විගමනය වන ශ්‍රමිකයන්ගෙන් ගුවන් ටිකට්පත් මිලදී ගැනීම සඳහා 2017 හා 2018 වර්ෂවල අයකර ගන්නා ලද එකතුව රු. 3,206,875 ක් අදාළ කාර්යය සඳහා වැය කර තිබිය දී මූල්‍ය ප්‍රකාශනවල ගෙවිය යුතු ලෙස දක්වා තිබුණි.

තොරතුරු තවදුරටත් පරීක්ෂාකර බලා 2020 වර්ෂයේදී අවශ්‍යය නිවැරදි ගැලපුම් සටහන් කැබීමට කටයුතු කරමි.

මෙම ගිණුම්කරණ දෝෂය නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය

- | | | |
|--|---|---|
| (ඇ) සමාලෝචිත වර්ෂයට අදාළව ගෙවිය යුතු ආර්ථික සේවා ගාස්තු රු. 4,148,432 ක් ගිණුම්ගත කර නොතිබුණි. | අවසන් ගිණුම් සැකසීමේදී මෙය සමාලෝචිත වර්ෂය යටතේ සටහන් තබා නොමැත. 2020 වර්ෂයේදී නිවැරදිව ක්‍රියාකිරීමට කටයුතු කරමි. | මෙම ගිණුම්කරණ දෝෂය නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය. |
| (ඈ) මූල්‍ය ප්‍රකාශනවල සටහන් අංක 15 හි දක්වා ඇති, ආදායම් බදු වගකීම ගණනය කිරීමේදී කුවේට් වන්දි ආයෝජන ආදායමට අදාළව ලැබිය යුතු රඳවා ගැනීමේ බදු රු. 15,312,517 ක් හිලව් නොකිරීම හේතුවෙන්, ගෙවිය යුතු බදු සහ කලින් ගෙවීම් හා අනෙකුත් ලැබිය යුතු වත්කම් එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි. | අදාළ ගැලපුම් සටහන් 2020 වර්ෂයේදී සිදු කිරීමට අපේක්ෂා කරමි. | ඉදිරි වර්ෂයේදී ආදායම් බදු වගකීම් ගණනය කිරීමේදී සිදුවී ඇති වැරදි නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය |
| (ඉ) සමාලෝචිත වර්ෂය අවසානයට උපවිත එකතු කළ අගය මත බදු වටිනාකම රු. 9,614,771 ක් වුවත් මූල්‍ය ප්‍රකාශනවල එය රු. 8,271,428 ක් ලෙස දක්වා තිබීම හේතුවෙන් උපවිත බදු වියදම රු. 1,343,343 ක් අඩුවෙන් දක්වා තිබුණි. | අදාළ ගැලපුම් සටහන් 2020 වර්ෂයේදී සිදු කිරීමට අපේක්ෂා කරමි. | සිදුවී ඇති ගිණුම්කරණ දෝෂය නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය |
| (ඊ) රේඛීය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ විදේශ ගමන් සඳහා කාර්යාංශය විසින් ප්‍රතිපූර්ණය කිරීමේ පදනම මත ගෙවා තිබූ එකතුව රු. 1,185,480 ක මුදල ලැබිය යුතු වියදම් ලෙස සටහන් කිරීමෙන් තොරව ව්‍යාපාර ප්‍රවර්ධන වියදම් ලෙස ගිණුම්ගත කර තිබීම නිසා වර්ෂයේ ලාභය එම ප්‍රමාණයෙන් වැඩියෙන් සටහන් වී තිබුණි. | අදාළ වියදම් දැරීම සඳහා කාර්යාංශයේ අරමුදල් භාවිත කළ යුතු බවට ලබා දී ඇති උපදෙස් අනුව කාර්යාංශයේ වියදමක් ලෙස ගිණුම්ගත කිරීම සිදු කර ඇත. | අමාත්‍යාංශ නිලධාරීන්ගේ විදේශ ගමන් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වාර්ෂික අයවැය මගින් වෙන්කරදී ඇති බැවින් මෙම වියදම කාර්යාංශයට වැය බරක් නොවිය යුතුය. |
| (උ) 2016/2017 වර්ෂය සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් තක්සේරු කරන ලද ආදායම් බදු වටිනාකම රු.174,431,987 ක් වුවත් ගෙවිය යුතු ආදායම් බදු ලෙස රු.138,479,953 ක් පමණක් ගිණුම් ගත කර තිබීම හේතුවෙන් රු.35,952,034 කින් ආදායම් බදු සඳහා වෙන්කිරීම් අඩුවෙන් සහ රඳවාගත් ලාභය වැඩියෙන් දක්වා තිබුණි. | දේශීය දෙපාර්තමේන්තුව ආදායම් බදු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් පවතින අතර සමස්ථ ගෙවිය යුතු බදු වගකීම නිකුත් කල පසු මූල්‍ය ප්‍රකාශන වල අදාළ වෙන් කිරීම් සිදු කිරීමට අපේක්ෂා කරමි. | මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ දී නිවැරදි අගයන් සටහන් කිරීමට කටයුතු කළ යුතුය |

1.5.4 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විෂය	මුදල රු.	නොසැපයූ විගණන සාක්ෂි	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
කාර්යාංශය විසින් රැකියා සඳහා විදේශගතවන ශ්‍රමිකයන් සඳහා ගුවන් ටිකට්ටු මිලදීගැනීමට අදාලව, 2018 වර්ෂයේ සිට ලැබියයුතු මුදල් ලෙස දක්වා තිබුණු මුදලට අදාළ තොරතුරු	1,702,912	මූලාශ්‍ර ලියවිලි සහ විස්තරාත්මක උපලේඛන	තොරතුරු තවදුරටත් පරීක්ෂා කර ඉදිරිපත් කරනු ලැබේ.	ලැබිය යුතු මුදල් ලෙස දක්වා ඇති මෙම වටිනාකමට අදාළ මූලාශ්‍ර ලේඛන විගණනයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුය.

1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.6.1 ලැබිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
විදේශ ගමන් සඳහා අමාත්‍යාංශයෙන් සහභාගී වූ නිලධාරීන් වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේ වැයකර තිබූ එකතුව රු. 1,185,480 ක මුදල ව්‍යාපාර ප්‍රවර්ධන වියදම් ලෙස ගිණුම්ගත කර තිබීම නිසා වර්ෂයේ වියදම එම ප්‍රමාණයෙන් වැඩියෙන් සටහන් වී තිබුණි. එමෙන්ම එම මුදල් අමාත්‍යාංශයෙන් ප්‍රතිපූර්ණය කර ගැනීමටද කටයුතු කර නොතිබුණි.	අදාළ වියදම් දැරීම සඳහා කාර්යාංශයේ අරමුදල් භාවිතා කළ යුතු බවට ලබා දී ඇති උපදෙස් අනුව කාර්යාංශයේ වියදමක් ලෙස ගිණුම්ගත කිරීම සිදු කර ඇත .	අදාළ මුදල් රේඛීය අමාත්‍යාංශයෙන් ප්‍රතිපූර්ණය කර ගැනීමට කටයුතු කළ යුතුය.

1.6.2 ගෙවිය යුතු මුදල්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
රැකියා සඳහා විදේශගතවන ශ්‍රමිකයන්ගෙන් විවිධ හේතු මත රඳවාගත්, නැවත ගෙවිය යුතු එකතුව රු. 517,702,375 ක්, විගමනික ශ්‍රමිකයින්ගේ රක්ෂණ වන්දි ලෙස ලැබී ඇති රු. 32,073,228 ක් සහ රැකියා නියෝජිත ආයතනවලට නිරවුල් කළයුතු එකතුව රු. 327,321,606 ක් අදාළ හිමිකරුවන්ට	නිවැරදි උපලේඛන සමඟ අදාළ ගෙවීම් සිදු කිරීම සඳහා ඉල්ලුම් කරනු ලැබූ පාර්ශවයන් වෙත ගෙවීම් කටයුතු සිදු කරනු ලබන අතර මූලාශ්‍ර ලේඛන හෝ වෙනයම් අඩුපාඩු මත මේ දක්වා සැලකිය යුතු අයදුම්පත් ප්‍රමාණයක් මුදල් අංශය වෙත ගෙවීම සඳහා ඉදිරිපත් කර	රක්ෂණය සඳහා ලියාපදිංචිකර ගැනීමේදී, වන්දි ප්‍රතිපූර්ණය සඳහා ඉදිරිපත් කළ යුතු ලේඛණ පිළිබඳව සහ වන්දි ඉල්ලුම් කිරීමේ ක්‍රමවේදය පිළිබඳ නිසි දැනුවත් කිරීමක් සිදුකළ යුතු අතර දැනට නොගෙවා ඇති රක්ෂණ වන්දි මුදල් ඇතුළුව ගෙවිය යුතු මුදල්

ගෙවීමට කටයුතු කිරීමෙන් තොරව නොමැත. අදාළ ඉල්ලීම් නිසි කඩිනමින් ගෙවා දැමීමටද දීර්ඝකාලයක් කාර්යාංශයෙහි පරිදි යොමු කළ විට ගෙවීම් අවශ්‍ය කටයුතු කළ යුතුය. රඳවාගෙන තිබුණි. කිරීමට කටයුතු කරමි.

1.7 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ			
නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(අ) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත</p> <p>(i) 46 වගන්තිය</p>	<p>කම්කරු සුභසාධන අරමුදලෙහි ගනුදෙනු සඳහා වෙනම බැංකු ගිණුමක් පවත්වා නොතිබුණි.</p>	<p>කම්කරු සුභසාධන අරමුදල සඳහා ලංකා බැංකුවේ ජංගම ගිණුමක් පවත්වාගෙන යනු ලැබේ.</p>	<p>පිළිතුරෙහි සඳහන් බැංකු ගිණුම මඟින් සිදුකර ඇති ගනුදෙනු සහ මූල්‍ය ප්‍රකාශන අනුව එම ගිණුමෙහි ගනුදෙනු අතර සැලකිය යුතු විචලනයක් නිරීක්ෂණය විය. එබැවින් පනතෙහි සඳහන් ප්‍රතිපාදන අනුව වෙනම බැංකු ගිණුම් පවත්වාගෙන යාමට කටයුතු කළ යුතුය.</p>
<p>(ii) 42(2) වගන්තිය</p>	<p>ශ්‍රී ලංකාවෙන් පිටත සේවයේ නියුක්ත ශ්‍රී ලාංකිකයන්ගේ සුභසාධනය අරමුණු කර ගෙන ආරම්භ කර තිබූ කම්කරු සුභසාධන අරමුදලෙහි මුදල් උපයෝගී කරගෙන එහි අරමුණු හා පරමාර්ථ වලට සෘජු සම්බන්ධතාවයක් නොමැති කාර්යාංශයේ කාර්යමණ්ඩලයේ වැටුප් හා දීමනා සහ අනෙකුත් පොදුකාර්යය වියදම් සිදුකර තිබුණු අතර මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ ඒ සඳහා එකතුව රු. 1,050,341,472 ක් වැය කර තිබුණි. එය සුභසාධන අරමුදලෙහි සමස්ත වියදමින් සියයට 72 ක ප්‍රතිශතයකි.</p>	<p>1998 ජුනි 03 දිනැති අංක 1998/783/32/017 දරන කැබිනට් නියෝගය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් නිකුත් කරන ලද ACCOUNTINGECI R NO 01 OF 1999 ට අනුව අදාළ වියදම් කම්කරු සුභසාධන අරමුදලින් දරා ඇත.</p>	<p>කම්කරු සුභසාධන අරමුදල ආරම්භ කිරීමේ අරමුණු හා පරමාර්ථ ඉටුකර ගැනීම සඳහා එම අරමුදල් උපයෝගී කර ගත යුතුය.</p>

(ආ) 2006 දෙසැම්බර් 22 දිනැති අංක PF/423 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය

i. 4.2 (ඇ) ඡේදය

කම්කරු සුභසාධන අරමුදලට අදාළ සමාලෝචිත වර්ෂයේ මූල්‍යමය තොරතුරු පිළිබඳ වාර්තා රාජ්‍ය මුදල් අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කර නොතිබුණු අතර විදේශ දූතමණ්ඩල වෙතින් අරමුදලට ලැබෙන ආදායම් සම්බන්ධයෙන් රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව කටයුතු කර නොතිබුණි.

මෙම චක්‍රලේඛය 2006 වර්ෂයේ නිකුත් කර තිබුණද මේ දක්වා ඒ අනුව කටයුතු කර නොමැත

චක්‍රලේඛ උපදෙස් අනුව කටයුතු කළ යුතුය.

ii. 4.3 ඡේදය

කම්කරු සුභසාධන අරමුදල සම්බන්ධයෙන් චක්‍රලේඛය ප්‍රකාර තොරතුරු ඇතුළත් කාර්යයසාධන වාර්තාවක් රාජ්‍ය මුදල් අධ්‍යක්ෂ ජනරාල්ට පිටපතක් සහිතව විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කර නොතිබුණි.

මෙම චක්‍රලේඛය 2006 වර්ෂයේ නිකුත් කර තිබුණද මේ දක්වා ඒ අනුව කටයුතු කර නොමැත

චක්‍රලේඛ උපදෙස් අනුව කටයුතු කළ යුතුය.

(ඈ) 2015 ජූලි 10 දිනැති අංක 2015/02 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය

2012 වර්ෂයේ සිට අපහරණය කළ යුතු යැයි කාර්යාංශය විසින් තීරණය කර තිබූ පිරිවැය රු. 14,176,542 ක් වූ වාහන 09 ක් චක්‍රලේඛය ප්‍රකාරව අපහරණය කර නොතිබුණු අතර වාහන අපහරණ කටයුත්ත චක්‍රලේඛ උපදෙස් ප්‍රකාරව වාර්ෂිකව සිදුකර නොතිබුණි.

වාහන අපහරණ ක්‍රියාවලිය සිදුකරමින් පවතී.

චක්‍රලේඛ උපදෙස් ප්‍රකාරව වාහන අපහරණය නොකර අනාරක්ෂිතව නවතා තැබීම හේතුවෙන් වටිනාකම අඩුවීමෙන් කාර්යාංශයට පාඩුවක් සිදු නොවන ලෙස ක්‍රියා කිරීමට කළමනාකරණයේ විශේෂ අවධානය යොමුවිය යුතුය.

- | | | | |
|--|--|---|---|
| <p>(ඉ) 2016 දෙසැම්බර් 29 දිනැති අංක 30/2016 දරන වක්‍රලේඛයේ 3.1 ඡේදය</p> | <p>කාර්යාංශය සතු වාහන සඳහා මිලදී ගත් දින සිටම ඉන්ධන පරීක්ෂාවක් සිදුකර නොතිබුණි.</p> | <p>ඉන්ධන දහනය පිළිබඳ පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබුණද කොරෝනා උවදුර හේතුවෙන් සැලසුම්කල පරිදි ඉන්ධන පරීක්ෂා නිම කිරීමට නොහැකි විය.</p> | <p>කාර්යාංශය සතු සියලුම වාහන වලට අදාලව වක්‍රලේඛ උපදෙස් ප්‍රකාරව ඉන්ධන දහනය පිළිබඳ පරීක්ෂාවක් සිදුකර ඒ අනුව දෛනික ධාවන සටහන් තුලනය කළ යුතුය.</p> |
| <p>(ඊ) 2019 ඔක්තෝම්බර් 19 දිනැති අංක 4/2016(i) දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛය</p> | <p>ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු වෙනුවෙන් කුලී පදනම මත ලබා ගන්නා වාහන සඳහා උපරිම මාසික කුලිය රු.135,000 කට සීමා විය යුතු වුවත් කාර්යාංශයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක වෙත ලබා දී තිබූ වාහනයේ මාසික කුලිය රු.158,400 ක් වී තිබුණි. ඒ අනුව මාස 12 ක් සඳහා එකතුව රු. 208,800 ක් වැඩිපුර ගෙවා තිබුණි.</p> | <p>ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා වෙත අනුයුක්ත කර තිබූ ජීප් රථය සඳහා ගෙවීම් කටයුතු කිරීම සඳහා 2018 ජූලි මස අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.</p> | <p>වක්‍රලේඛ ප්‍රකාරව කටයුතු කළ යුතුය.</p> |

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂය සඳහා සමූහයේ හා කාර්යාංශයේ මූල්‍ය ප්‍රතිඵලය පිළිවෙලින් රු. 1,046,634,438 ක් සහ රු. 1,049,650,220 ක ලාභයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ ලාභය පිළිවෙලින් රු. 1,532,003,056 ක් සහ රු. 1,525,354,276 ක් විය. ඒ අනුව සමූහයේ හා කාර්යාංශයේ මූල්‍ය ප්‍රතිඵලයෙහි පිළිවෙලින් රු.485,368,618 ක හා රු. 475,704,056 ක පිරිහීමක් නිරීක්ෂණය විය.

2.2 ප්‍රධාන ආදායම් හා වියදම් විෂයයන්වල ප්‍රවණතා විශ්ලේෂණය

පෙර වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ කාර්යාංශයේ ආදායම සියට 10 කින් අඩු වීමට බඳවාගැනීමේ ගාස්තු රු. 133,210,208කින් අඩුවීම ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණි. එමෙන්ම පෙර වර්ෂයට සාපේක්ෂව විදේශ දූත මණ්ඩල ආදායම රු. 91,265,304 කින් අඩුවී තිබුණු අතර වියදම රු. 223,261,020 කින් වැඩි වී තිබුණි. ඒ සඳහා කාර්ය මණ්ඩල පිරිවැය රු.166,883,001 ක්, ප්‍රචාරණ වියදම් රු.4,183,444 ක්, ව්‍යාපාර ප්‍රවර්ධන වියදම් රු. 23,100,873 ක් සහ මෙහෙයුම් වියදම් 9,454,002 ක් වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 හඳුනාගත් පාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>2019 වර්ෂය තුළදී වටිනාකම රු. 3,611,950,163 ක් වූ කල්පිරුණු භාණ්ඩාගාර බැඳුම්කර 6ක් එදිනම නැවත ආයෝජනය නොකිරීම හේතුවෙන් කාර්යාංශයට රු.5,466,192 ක ආදායමක් අහිමි වී තිබුණි.</p>	<p>සභාපතිතුමාගේ අනුමැතිය ලබා ගැනීම සඳහා සැලකිය යුතු කාලයක් ගත වී ඇති බැවින් අදාළ ආයෝජනය සිදු කිරීම නියමිත දිනට සිදු වී නොමැත. ඒ අනුව විගණන විමසුමෙන් දක්වා ඇති කරුණ නිවැරදි වේ.</p>	<p>අහිමි වූ ආදායමට වගකිව නිලධාරීන් හඳුනාගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කළමනාකරණයේ අවධානය යොමු කළ යුතුය.</p>

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>ශ්‍රී ලංකා රජය සහ දකුණු කොරියා රජය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමට අනුව කොරියාව වෙත රැකියා සඳහා යොමුකරන ශ්‍රමිකයින්ගේ ගුවන් ප්‍රවේශපත්‍ර වෙන් කිරීම කැබිනට් මණ්ඩල අනුමැතියක් මත කාර්යාංශයේ ක්‍රියාත්මක කරන ලද ගුවන් ටිකට්පත් ඒකකය මගින් 2011-2018 දක්වා කාලය තුළ එකතුව රු. 13,369,380 ක ආදායමක් උපයාගෙන තිබුණි.</p>	<p>මීට අදාළ අභ්‍යන්තර විගණන පරීක්ෂණය අවසන් කර 2019 සැප්තැම්බර් 06 දින වාර්තාව යොමුකිරීමෙන් පසු 2020 පෙබරවාරි 26 දිනැතිව ලබා දුන් උපදෙස් අනුව කටයුතු කර 2020 ජූලි 10 දින අවසන් වාර්තාව පිළියෙල කර ඇත. 2020 අගෝස්තු 02 දිනැතිව මා විසින් දෙන ලද උපදෙස් ප්‍රකාරව වූදින නිලධාරියා වෙත වෝදනා පත්‍ර නිකුත් කර අනෙකුත් නිලධාරීන්ගෙන් නිදහසට කරුණු විමසීමට කටයුතු කර ඇත.</p>	<p>මෙම සිද්ධියට අදාළව විධිමත් පරීක්ෂණයක් පවත්වා වගකිවයුතු නිලධාරීන් සම්බන්ධයෙන් අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගත යුතු අතර කොරියාව වෙත විගමනය වන විගමණිකයන්ට සාධාරණ මිලකට ටිකට්පත් මිලදී ගැනීම සඳහා විනිවිධභාවයෙන් යුතු වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුය.</p>
<p>එම ඒකකයේ නිලධාරියකු සිදුකරන ලද මූල්‍ය වංචාවක් හේතුවෙන් ඔහුගේ වැඩ තහනම්කර 2019 වර්ෂයේ සිට ඒකකය වසා දැමීමට කටයුතු කර තිබුණි. එහෙත් වැඩ තහනම්කට ලක්වූ නිලධාරියාට එරෙහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගෙන ඔහු විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයක් සලකාබලා 2020 ජූලි 16 දින නැවත සේවයට බඳවා ගෙන තිබුණි.</p>		

3.3 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(අ) 2020 වර්ෂයේ කාර්යාලයේ කාර්ය මණ්ඩලය සඳහා නිලඇඳුම් සඳහා කමිසයක් රු. 2,675 බැගින් සහ සාරියක් රු. 5,425 බැගින් ලබා ගැනීම සඳහා රු. 29,252,225 ක සැපයුම් කොන්ත්‍රාත් ගිවිසුම් වලට එළඹ තිබුණි.</p>		
<p>(i) එහිදී ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.2.1, 4.2.2 හා 4.2.3 ඡේද වලට අනුකූලව කටයුතු කර නොතිබූ අතර ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අත්පොතේ 2.8.4 ඡේදයට පටහැනිව තාක්ෂණික ඇගයීම් කමිටුව සඳහා විෂය පිළිබඳ විශේෂඥවරයෙකු පත්කර නොතිබුණි.</p>	<p>කාර්යාල නිලධාරීන්ට මෙම කටයුත්ත පිළිබඳ වසර 25 ක පළපුරුද්දක් ඇති බැවින් 2019 වසරේදී ඒ අනුව තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කර ඇත.</p>	<p>කාර්යාලය විසින් වාර්ෂිකව ලබාදී තිබූ නිලඇඳුම් පිළිබඳ පැමිණිලි දිගින් දිගටම පැවතීමත් ඒ පිළිබඳව විගණන විමසුම් මගින් තොරතුරු ඉදිරිපත් කර තිබුණ ද කළමනාකරණය විසින් ඒ පිළිබඳව අවධානය යොමු කිරීමට ක්‍රියා කළ යුතුය.</p>
<p>(ii) එමෙන්ම ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 5.6 ඡේදයට පටහැනිව එක් සැපයුම්කරුවෙකු ඉලක්ක කර ගනිමින් සාරිවල පිරිවිතර ලෙස එහි මෝස්තරය දක්වා තිබුණු අතර අනෙකුත් කමිස සහ කලිසම් රෙදි සඳහා පිරිවිතර සකස් කර නොතිබුණි.</p>	<p>කාර්යාලයේ සභාපති විසින් කිසිදු පිරිවැයක් වැය නොකර සාරි වලට අදාළ මෝස්තර සකසා දී ඇත.</p>	<p>තාක්ෂණික පිරිවිතර නිසිපරිදි සකස් නොකිරීම ප්‍රසම්පාදන මණ්ඩලයේ සහ තාක්ෂණික ඇගයීම් කමිටුවේ අවධානයට යොමු නොකිරීමෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුතුව නොපැවැත්වීම පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විය යුතුය.</p>
<p>(iii) ලංසු විවෘත කිරීම ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 6.3.6 ප්‍රකාරව සිදුකර නොතිබුණි. ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අත්පොතේ 7.9.2 ඡේදය අනුව පිළිගත් ලංසු ඇගයීම් මූලධර්මවලට අනුකූල ලංසු ඇගයීම් සිදුකර නොතිබුණු අතර සාරි සඳහා අවම මිල ගණන් ඉදිරිපත් කර තිබුණු ලංසුව කිසිම හේතු දැක්වීමකින් තොරව ප්‍රතික්ෂේප කර වැඩිම මිල ඉදිරිපත් කර තිබුණු ලංසුව නිර්දේශ කර තිබුණි. ඒ අනුව අවම මිල හා</p>	<p>ලබා දෙන ලද සාම්පල් විද්‍යාගාර පරීක්ෂණයට යොමුකරන ලද්දේ සාරි තොග ලබා ගැනීමෙන් අනතුරුවය. එහි වාර්තාව ලැබෙන විට සාරි නිලධාරීන්ට බෙදාහැර අවසන් වී තිබුණි. මෙම සැපයුම්කරුවෙකු මෙතෙක් ගෙවීම් කර නොමැති බැවින් සැපයුම්කරු සමඟ සාකච්ඡා කර තීරණයකට පැමිණිය හැකිය.</p>	<p>වැරදි ක්‍රමවේද අනුගමනය කර ඇති බව පිළිතුරෙහිම සඳහන් බැවින් මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වා සාධාරණ මිලකට නිලඇඳුම් මිලදී නොගැනීමෙන් කාර්යාලයට සිදුවී ඇති පාඩුව ආවරණය කර ගැනීමට කටයුතු කළ යුතුය.</p>

නිර්දේශ කළ මිල අතර රු.
11,912,150 ක වෙනසක්
නිරීක්ෂණය විය.

(iv) නිල ඇඳුම් සාරි සඳහා සියයට 60ක් කපු හා සියයට 40ක් සිල්ක් වියයුතු බව දක්වා තිබුණ ද කම්සවලට අදාළව එවැනි පිරිවිතරයක් දක්වා නොතිබුණි. රජයේ පිළිගත් විද්‍යාගාරයක් විසින් සිදුකළ නියැදි පරීක්ෂණයකින් සියයට 52 ක් කපු හා සියයට 42 ක් පොලියෙස්ටර් අඩංගු බවත් පිරිමි නිල ඇඳුම් සියයට 100ක පොලියෙස්ටර් නූලෙන් නිමකර තිබුණු බවත් තහවුරු කර තිබුණි.

සැපයුම් භාර දීමේදී සාම්පලයට අනුව නොගැලපීම් ඇති බවට ලැබී ඇති පැමිණිලි 08 කට අදාළ නිලඇඳුම් නැවත සැපයුම් කරුවෙකු ලබා දී ඒ වෙනුවට වෙනත් කම්ස ලබාගෙන ඇත. නිලධාරීන්ට ලබා දී තිබූ නියමිත ප්‍රමිතියට නොතිබූ නිලඇඳුම් එම නිලධාරීන් විසින්ම සැපයුම්කරුට භාරදී මාරුකරගෙන ඇත.

නියමිත ප්‍රමිතියෙන් තොර නිල ඇඳුම් සැපයීම නිසා මුළු කොන්ත්‍රාත්තුවම අවලංගු කළ යුතුව තිබියදී නිලධාරීන් විසින් නැවත ලබාදුන් නිලඇඳුම් පමණක් මාරුකිරීමට අවස්ථාව සලසාදීම නිවැරදි නොවන බව කළමනාකරණයේ අවධානයට යොමු විය යුතුය.

(ආ) ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්ය පටිපාටි අත්පොත යාවත්කාලීන කිරීම සඳහා 2019 වර්ෂයේ පවත්වන ලද වැඩමුළුවට සහභාගී විය යුතු බවට ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් නම්කර තිබූ නිලධාරීන්ට අමතරව පරිවාස කාලයේ පසුවූ නිලධාරිනියක ඇතුළු නිලධාරිනියන් 4 දෙනෙකු විධිමත් ක්‍රමවේදයක් නොමැතිව තෝරා ගෙන සහභාගීකර තිබුණි. ඒ වෙනුවෙන් ආයතන සංග්‍රහයේ XV පරිච්ඡේදයේ 10.1 හා 10.4 වගන්ති වලට පටහැනිව රු. 1,931,139 ක් වැයකර තිබුණි.

නිලධාරීන් තෝරා ගැනීම රාජකාරි අවශ්‍යතාව හා නිලධාරීන්ගේ කුසලතා පදනම්කරගෙන සහාපතිගේ අනුමැතිය මත සිදුවේ. රටින් බැහැර යාමට අදාළ විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතිය අමාත්‍යාංශය විසින් ගනු ලැබේ. එම අනුමැතිය ඇතුළත් ලිපි කාර්යාංශයට නොලැබෙන අතර අමාත්‍යාංශ අනුමැතිය පමණක් කාර්යාංශයට ලැබී ඇත.

විගණන දිනය වූ 2021 මාර්තු වන විටත් අත්පොත සකස්කර නොතිබීම නිසා හදිසි අවශ්‍යතාවයක් සේ සලකා අමතර කාර්යමණ්ඩලය යෙදවීම මගින් අපේක්ෂා කල අරමුණ ඉටුවී නොමැති බව නිරීක්ෂණය විය. විධිමත් අනුමැතිය මත හා ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව නිලධාරීන් සහභාගී කර වීමටත්, ඉන් බලාපොරොත්තු වූ අරමුණු ඉටු කරවා ගැනීමටත් කළමනාකරණයේ අවධානය යොමු විය යුතුය.

3.4 නිෂ්කාර්ය හෝ ඌන උපයෝජිත දේපල පිරිසත හා උපකරණ

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථාන වලට ලබා දීම සඳහා 2012 වර්ෂයේ දී මිලදීගත් රු. 4,055,663ක් වටිනා යතුරු පැදි 22 ක් අදාළ රාජකාරි කටයුතු සඳහා යොදා නොගෙන, නිෂ්කාර්යව හෝ ඌන උපයෝජිතව පැවති බව විගණන පරීක්ෂණ වලදී අනාවරණය වී තිබුණි.	මෙම යතුරුපැදි උපරිම අයුරින් භාවිතා කිරීම සඳහා කටයුතු සිදුකරමින් පවතී.	යතුරුපැදි මිලදී ගැනීමේ අරමුණ ඉටුවන පරිදි භාවිතා කිරීමට අවශ්‍ය කටයුතු කළ යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>2003 ජුනි 02 දිනැති අංක පීඊඩී /12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 6.5.1 වගන්තිය සහ 2004 පෙබරවාරි 24 දිනැති අංක 01/2004 දරන භාණ්ඩාගාර වක්‍රලේඛය. මූල්‍ය ප්‍රකාශන ගිණුම් වර්ෂය අවසන් වී දින 60 ක් ඇතුළත විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවද, සමාලෝචිත වර්ෂයේ මූල්‍යප්‍රකාශන ඉදිරිපත් කිරීම 2020 අගෝස්තු 10 දින දක්වා ප්‍රමාද වී තිබුණි.</p>	<p>පරිගණකගත ගිණුම්කරණ පද්ධතියේ පැවති අඩුපාඩු හේතුවෙන් ගිණුම් ඉදිරිපත් කිරීම ප්‍රමාද වී ඇත.</p>	<p>ඉදිරි වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන නියමිත පරිදි ඉදිරිපත් කිරීම කෙරෙහි කළමනාකරණයේ අවධානය යොමුවිය යුතුය.</p>